

دَکۆرنامۆ

سەوێو سەمۆوێ ئاژانسێ
دۆ، حەرفەرمانج

سەرکەوتن: 188-A/2013/4

پێشوازی

سەوێو سەمۆوێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ

سەوێو سەمۆوێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ (FCE/پ) ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ

سەرکەوتن: ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 15:00 - 13:00 ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 14 ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 15:00 ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 12 ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ

- ئێ: ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
- ئاژانسێ
 - ئاژانسێ ئاژانسێ ئاژانسێ

ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
دۆ، حەرفەرمانج

سەرکەوتن: IAS/MIS/2013/137

پێشوازی

ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ

ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 15:00 ئاژانسێ ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 3331264 ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 14:00 ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 17 ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 1434 ئاژانسێ
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 23
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 04
ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ ئاژانسێ 2013

Ministry of Finance and Treasury

Male', Republic of Maldives

Ref.No: (IUL) 13-K/13/2013/04

Project Number: TEB/2013/04

INVITATION FOR PRE-QUALIFICATION

SOLAR MALDIVES PROGRAMME

Design, Build, Finance, Own, Operate, and Transfer of Grid-tied Solar Photovoltaic System for integration with diesel generators in Fifteen (15) Islands

IFB No.: 001/438-MEE

1. The Government of the Republic of Maldives has been planning to transform the electricity sector in the Maldives through private sector investments in renewable energy development on a large scale. The Ministry of Environment and Energy has initiated a programme to install Grid-tied solar photovoltaic systems in fifteen (15) selected medium to large scale islands with well established power systems up to 30% of the peak day time demand.
2. The contracts shall be based on "Design Build Finance Own Operate Transfer" (DBFOOT) model and shall be based on a maximum of 15 years of ownership by the party prior to transfer.
3. The Ministry of Finance and Treasury on behalf of Ministry of Environment and Energy (the Employer), intends to prequalify contractors for Design, Build, Finance, Own, Operate, and Transfer of Grid-tied Solar Photovoltaic System for integration with diesel generators in fifteen (15) Islands. It is expected that invitations to bid will be made in March/April 2013.
4. Prequalification will be conducted as per the international best practices and procedures, and in accordance with financial regulations of Maldives, and is open to all eligible bidders.
5. Interested eligible bidders may obtain further information, and obtain a complete set of the prequalification document in electronic format from Tender Evaluation Section of Ministry of Finance and Treasury, from January 28, 2013 to February 24, 2013 between **0830** hrs and **1430** hrs on all working days, upon payment of a non-refundable fee of **MVR 1,500.00 (Maldivian Rufiyaa One Thousand Five Hundred)**.
6. Applications for prequalification should be submitted in clearly marked envelopes and delivered to the address below, on or before 1100hrs Maldivian time on February 25, 2013. Late applications will be rejected.

Tender Evaluation Section
Ministry of Finance and Treasury,
Ameenee Magu,
Malé, Maldives,
Tel: (960) 3349266, (960) 3349106
Fax: (960) 3320706, (960) 3324432
E-Mail: tender@finance.gov.mv

7. This Invitation for Prequalification is also published in the Ministry of Finance and Treasury website www.finance.gov.mv

Ծրագրի համար: (IUL)13-K/13/2013/04

Ծրագրի համար: TEB/2013/04

Ծրագրի նպատակը և ժամկետը

1. Իրականացվող էլեկտրոնային հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում 15 ամսվա ընթացքում և 30 ամսվա ընթացքում հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում:

2. Ծրագրի նպատակը և արժեքը կախված կլինի հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում 15 ամսվա ընթացքում և 30 ամսվա ընթացքում:

3. Ծրագրի մասին հավանությունների հրավերի շրջանակներում 15 ամսվա ընթացքում և 30 ամսվա ընթացքում հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում: Ծրագրի նպատակը և արժեքը կախված կլինի հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում 2013 թվականի հունիսի 1-ին:

4. Ծրագրի նպատակը և արժեքը կախված կլինի հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում 2013 թվականի հունիսի 1-ին:

5. Ծրագրի նպատակը և արժեքը կախված կլինի հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում 2013 թվականի հունիսի 24-ից 2013 թվականի հունիսի 28-ը: Ծրագրի նպատակը և արժեքը կախված կլինի հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում 14:30 և 08:30 ամսվա ընթացքում և 1500/- (հինգ հազար) ամսվա ընթացքում:

6. Ծրագրի նպատակը և արժեքը կախված կլինի հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում 2013 թվականի հունիսի 25-ից 2013 թվականի հունիսի 29-ը: Ծրագրի նպատակը և արժեքը կախված կլինի հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում 11:00 և 14:30 ամսվա ընթացքում և 1500/- (հինգ հազար) ամսվա ընթացքում:

Ծրագրի նպատակը և արժեքը կախված կլինի հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում:

Ծրագրի մասին հավանությունների հրավերի
ՏԻՎՀԻՎ
Ծրագրի համար:

Հեռախոս: + 960 3349266

Ֆակս: + 960 3320706

Էլ. փոստ: tender@finance.gov.mv

7. Ծրագրի մասին հավանությունների հրավերի շրջանակներում և արժեքը կախված կլինի հարկերի և արժեթղթերի հարկերի հավանությունների հրավերի շրջանակներում: www.finance.gov.mv

דבריו של הנתבע, אשר נשפטו על ידי בית דין, הם כדלקמן:
ד"ר, תל אביב.

מסמך: (IUL) 28-FA-1/1/2013/10

התביעה

התביעה של התובע.

הנתבע, אשר נשפטו על ידי בית דין, הם כדלקמן:
ד"ר, תל אביב.

ב-14 באוגוסט 2013, בשעה 11:00, התקיים דיון ראשוני בבית דין. הדיון נערך בהשתתפות התובע, הנתבע, שני עורכי דין, שני מומחי ראייה ושני מומחי שאלות. הדיון נמשך כשעה וחצי. הדיון נערך בהשתתפות התובע, הנתבע, שני עורכי דין, שני מומחי ראייה ושני מומחי שאלות. הדיון נמשך כשעה וחצי.

ב-19 באוגוסט 2013, בשעה 11:00, התקיים דיון שני בבית דין. הדיון נערך בהשתתפות התובע, הנתבע, שני עורכי דין, שני מומחי ראייה ושני מומחי שאלות. הדיון נמשך כשעה וחצי. הדיון נערך בהשתתפות התובע, הנתבע, שני עורכי דין, שני מומחי ראייה ושני מומחי שאלות. הדיון נמשך כשעה וחצי.

25 במרץ 2013
06 באוגוסט 2013

דבריו של הנתבע, אשר נשפטו על ידי בית דין, הם כדלקמן:
ד"ר, תל אביב.

מסמך: IL-LS/2013/15

התביעה

התביעה של התובע.

ב-23 באוגוסט 2013, בשעה 13:30, התקיים דיון ראשוני בבית דין. הדיון נערך בהשתתפות התובע, הנתבע, שני עורכי דין, שני מומחי ראייה ושני מומחי שאלות. הדיון נמשך כשעה וחצי. הדיון נערך בהשתתפות התובע, הנתבע, שני עורכי דין, שני מומחי ראייה ושני מומחי שאלות. הדיון נמשך כשעה וחצי.

ב-17 באוגוסט 2013, בשעה 13:30, התקיים דיון שני בבית דין. הדיון נערך בהשתתפות התובע, הנתבע, שני עורכי דין, שני מומחי ראייה ושני מומחי שאלות. הדיון נמשך כשעה וחצי. הדיון נערך בהשתתפות התובע, הנתבע, שני עורכי דין, שני מומחי ראייה ושני מומחי שאלות. הדיון נמשך כשעה וחצי.

22 במרץ 2013
03 באוגוסט 2013

دسريو څخه اړخيزه تړونونه ترسره کولو لپاره
د څو، تړونونه.

سرشمېره: (IUL) 11/2013/1/1-FA-28

د تړون

د تړون په څه ډول.

د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.

د 14 ټولګه 2013 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.
د 19 ټولګه 2013 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.
د 11:00 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.
د 11:00 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.
د 11:00 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.

د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
(IUL) 28-FA-1/1/2013/09
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.

25 ټولګه 1434

06 ټولګه 2013

دسريو څخه اړخيزه تړونونه ترسره کولو لپاره
د څو، تړونونه.

سرشمېره: (IUL) 14/2013/1/1-FA-28

د تړون

د تړون په څه ډول.

د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.

د 14 ټولګه 2013 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.
د 19 ټولګه 2013 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.
د 11:30 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.
د 11:30 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.
د 11:30 وروسته د تړون په څه ډول. د تړون په څه ډول.

د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.

25 ټولګه 1434

06 ټولګه 2013

د تړون په څه ډول. د تړون په څه ډول.
د څو، تړونونه.

سرشمېره: (IUL) 32-A/1/2013/36

د تړون

د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
د تړون په څه ډول. د تړون په څه ډول. د تړون په څه ډول.
(IUL) 32-A/1/2013/3 (30) ټولګه 2013

26 ټولګه 1434

07 ټولګه 2013

සමස්ත මුද්‍රණ සේවාවන් සඳහා
දැනුම් දීමේ පත්‍රයක්

අංකය: H-2013/19

අදාළ

අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට අදාළව
සමස්ත මුද්‍රණ සේවාවන් සඳහා

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට අදාළව
2013 ජූනි 17 දින (අදාළව) 10:30 වැනි

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට

අදාළව 90 මිනිත්

අදාළව 90 x 10 මිනිත්

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට අදාළව
2013 ජූනි 20 දින (අදාළව) 10:30 වැනි

සඳහා:

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට අදාළව
දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට අදාළව
3338121 / 3338122 සංඛ්‍යා අංකයක් සඳහා

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට
procurement@stelco-com-mv

01 මිනිත් 1434

11 ජූනි 2013

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට

අංකය: (IUL)425-CB/1/2013/10

අදාළ

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට අදාළව
දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට අදාළව
2013 ජූනි 10 දින (අදාළව) 10:30 වැනි

දැනුවත්වීමක් ලෙසින් අදාළව ඇති අන්තර්ජාතික ව්‍යවස්ථාපිත ක්‍රමයකට අදාළව
2013 ජූනි 19 දින (අදාළව) 10:30 වැනි

17 මිනිත් 1434

29 ජූනි 2013

መጠኑን ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት
ገንዘብ ማግኘት

የግዴታ ቁጥር: H-2013/20

ግዴታ

የግዴታውን ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት

ገንዘብ ማግኘት 10 መጠኖች (መጠኑን ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት) 16 ጥቅምት 2013 እና 10፣ 15፣ 21፣ 29፣ 34፣ 40፣ 47፣ 59፣ 10፣ 16 ጥቅምት 2013 ዓ.ም. ለማግኘት ይገባል።

ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት 200/- ጥቅምት ለማግኘት ይገባል። ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት 2013 ዓ.ም. ግንባታ ሰዓት 13:00 ላይ (ግዴታው) ለማግኘት ይገባል። ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት 2013 ዓ.ም. ግንባታ ሰዓት 13:00 ላይ (ግዴታው) ለማግኘት ይገባል።

ግዴታ	ግዴታ	ግዴታ	ግዴታ
9:00 ሰዓት 15:00 ሰዓት	11 ግዴታ 2013 ጥቅምት 20 2013 ጥቅምት 2013	11 ግዴታ 2013 ጥቅምት 20 2013 ጥቅምት 2013	ግዴታ ለማግኘት
9:00 ሰዓት 15:00 ሰዓት	14 ግዴታ 2013 ጥቅምት 20 2013 ጥቅምት 2013	14 ግዴታ 2013 ጥቅምት 20 2013 ጥቅምት 2013	ግዴታ ለማግኘት
13:00 ሰዓት	21 ግዴታ 2013	21 ግዴታ 2013	ግዴታ ለማግኘት
13:00 ሰዓት	27 ግዴታ 2013	27 ግዴታ 2013	ግዴታ ለማግኘት

ግዴታ:

ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት ይገባል። ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት ይገባል።

ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት ይገባል። ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት ይገባል።

01 ግዴታ ለማግኘት 1434
11 ግዴታ 2013

መጠኑን ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት
ገንዘብ ማግኘት

የግዴታ ቁጥር: 17/2013-PRC/I-113

ግዴታ

የግዴታውን ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት

ገንዘብ ማግኘት 225/2013-PRC/I-113 ግዴታ ለማግኘት ይገባል። ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት ይገባል።

ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት ይገባል። ግዴታው ለማረጋገጥ ለሚገባው ገንዘብ ለማግኘት ይገባል።

01 ግዴታ ለማግኘት 1434
11 ግዴታ 2013

სტელკო ირანისთვის განკუთვნილი
და, პროექტის

საბჭო: H-2013/21

ანგარიშები

ანგარიშების განხილვის თარიღი

განხილვის თარიღი და დრო: 11 იანვარი 2013 20 იანვარი 2013 15:00 9:00
14 იანვარი 2013 20 იანვარი 2013 15:00 9:00
21 იანვარი 2013 (შუაშობა) 13:30
27 იანვარი 2013 (შუაშობა) 13:30

თარიღი	დრო	დასრულების თარიღი
15:00 9:00 11	20 იანვარი 2013	11 იანვარი 2013
15:00 9:00 14	20 იანვარი 2013	14 იანვარი 2013
13:30		21 იანვარი 2013
13:30		27 იანვარი 2013

საბჭო:

განხილვის თარიღები და დრო: 11 იანვარი 2013 20 იანვარი 2013 15:00 9:00
14 იანვარი 2013 20 იანვარი 2013 15:00 9:00
21 იანვარი 2013 (შუაშობა) 13:30
27 იანვარი 2013 (შუაშობა) 13:30

MBC-F/REP/2013/07
საბჭო: 14 იანვარი 2013 3:00
18 იანვარი 2013
25 იანვარი 2013

MBC-F/REP/11/2013
MBC-PRC/2013/02/11
საბჭო: 1 იანვარი 2013

ދަތުރުކުރުމުގެ ތެރެއިން
ދަތުރުކުރުމުގެ ތެރެއިން.

2013/02 ދަތުރުކުރުމުގެ ތެރެއިން.

ދަތުރުކުރުމުގެ ތެރެއިން

ދަތުރުކުރުމުގެ ތެރެއިން.

02 ނަންބަރުގެ ދަތުރުކުރުމުގެ ތެރެއިން ސަލާމަތްކުރުމުގެ ތެރެއިން ދަތުރުކުރުމުގެ ތެރެއިން ބޭނުންކުރުމަށް ގަޑިއުފުލާ. ގަޑިއުފުލާ
ސަލާމަތްކުރުމުގެ ތެރެއިން ދަތުރުކުރުމުގެ ތެރެއިން 18 ފެބްރުއަރީ 2013 ގަޑިއުފުލާ 10:00 ގަޑިއުފުލާ ގަޑިއުފުލާ
28 ފެބްރުއަރީ 2013 ގަޑިއުފުލާ 14:00 ގަޑިއުފުލާ ގަޑިއުފުލާ ދަތުރުކުރުމުގެ ތެރެއިން ދަތުރުކުރުމުގެ ތެރެއިން ހަދާނެ.

23 ނަންބަރުގެ ދަތުރުކުރުމުގެ ތެރެއިން 1434

04 ފެބްރުއަރީ 2013

Ministry of Environment and Energy

.Male', Republic of Maldives

Date: 11 February 2013

(IUL)438/438/2013/17

Request for Proposal: Detailed Island Risk Assessment in the Maldives prepared for Gn. Fuvahmulah, N. Holhudhoo and HA. Hoarafushi

The Ministry of Environment and Energy invites interested parties to submit proposals to carry out “Detailed Island Risk Assessment in the Maldives prepared for Gn. Fuvahmulah, N. Holhudhoo and HA. Hoarafushi” under the “*Integrating Climate Change Risks into Resilient Island Planning in the Maldives*”

A pre-bid meeting will be held on **18 February 2013 at 1400 hrs** at the Ministry of Environment and Energy. Additional information may be obtained before **25 February 2013**

Financial proposals and a detailed work schedule must be submitted along with a company profile and portfolio of successfully concluded projects

Proposals must be received no later than **1400hrs of 11 March 2013** and should be addressed to the following. For details please refer to the terms of reference for the consultancy. The terms of reference is available for download from <http://www.environment.gov.mv>

Applicants may obtain further information from the following address:

“Integrating Climate Change Risks into Resilient Island Planning in the Maldives”

Ministry of Environment and Energy

Ameenee Magu, Maafannu, Male' Republic of Maldives

Tel: +(960) 3004122 or +(960) 3004127

Fax: +(960) 3004301

Email: secretariat@environment.gov.mv

iccriip@environment.gov.mv

All email inquiries must be sent with the subject line

“Detailed Island Risk Assessment in the Maldives prepared for Gn. Fuvahmulah, N. Holhudhoo and HA. Hoarafushi

د ټولګو د سرچینو په اړه چې د پخوانیو سرچینو په نومونو کې
 د سرچینو په اړه چې د ټولګو په نومونو کې
 د ټولګو په نومونو کې.

سره شمېره: (IUL)167-E/1/2013/11

اړخونه

د ټولګو د سرچینو په اړه چې د پخوانیو سرچینو په نومونو کې
 د سرچینو په اړه چې د ټولګو په نومونو کې
 د ټولګو په نومونو کې.
 د ټولګو په نومونو کې.
 د ټولګو په نومونو کې.
 د ټولګو په نومونو کې.

کچه	نوم	نوم	نوم
11:00	د ټولګو په نومونو کې	14 نومبر 2013	د ټولګو په نومونو کې
11:00	د ټولګو په نومونو کې	21 نومبر 2013	د ټولګو په نومونو کې

26 مخونو لاندې د ټولګو په نومونو کې
 07 نومبر 2013

د سرچینو په اړه چې د ټولګو په نومونو کې
 د سرچینو په اړه چې د ټولګو په نومونو کې.

سره شمېره: (IUL)234-A/2013/06

اړخونه

د ټولګو د سرچینو په اړه چې د پخوانیو سرچینو په نومونو کې
 د سرچینو په اړه چې د ټولګو په نومونو کې
 د ټولګو په نومونو کې.
 د ټولګو په نومونو کې.
 د ټولګو په نومونو کې.

د ټولګو په نومونو کې.
 د ټولګو په نومونو کې.
 د ټولګو په نومونو کې.
 د ټولګو په نومونو کې.
 د ټولګو په نومونو کې.

25 مخونو لاندې د ټولګو په نومونو کې
 06 نومبر 2013

Content Filtering
Security Policy and Management
Stateful Hardware Failover
Firewall Throughput - 4Gbps
VPN Throughput - 400Mbps
IPS Throughput - 1.4Gbps
Concurrent Sessions - 1M
Connections Per Second - 25K
Memory - 4GB

آرشیو سیکوریتی پالیسی
 دعو، قریو ریموونج

سرٹیفکیٹ: (IUL)7-ADMN/1/2013/01

درخواست

کاروبار کوئی ایسی سروس فراہم کرنے کے لیے

درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو
 کاروبار کوئی ایسی سروس فراہم کرنے کے لیے

درخواست کے تحت، کاروبار کوئی ایسی سروس فراہم کرنے کے لیے
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو
 14:00 بجے 13 مئی 2013 کو درخواست کی ہے جس کے تحت
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو
 20 مئی 2013 کو درخواست کی ہے جس کے تحت
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو

Item: Hardware Firewall – Minimum Requirements
Quantity: 1
8 Gigabit Ethernet Interfaces
IPSec VPN
SSL VPN
Intrusion Prevention System
Application Prioritization and QoS
Virus and Malware Protection
User Activity Monitoring and Reporting

05 مئی 2013

دعو سیکورٹی پالیسی آرشیو
 دعو، قریو ریموونج

سرٹیفکیٹ: (IUL) 425-CB/1/2013/14

درخواست

درخواست کے تحت، کاروبار کوئی ایسی سروس فراہم کرنے کے لیے
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو

تاریخ	وقت	گھنٹہ	سروس فراہم کرنے والے کو
11:30	بجے	13 مئی 2013	درخواست کے لیے سروس فراہم کرنے والے کو
11:30	بجے	20 مئی 2013	درخواست کے لیے سروس فراہم کرنے والے کو

درخواست کے تحت، کاروبار کوئی ایسی سروس فراہم کرنے کے لیے
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو
 درخواست کی ہے جس کے تحت سروس فراہم کرنے والے کو

23 مئی 2013 1434
 04 مئی 2013

دوسريون ۽ ان جي رٿابندي ۽ ڪتابي نوٽس ۽ ڪتابي نوٽس جي
دعا، درخواست.

MBC-F/IU/2013/12: دريوي سبب
MBC-PRC/12/02/2013: دريوي سبب

دريوي

دريوي سبب ڪتابي نوٽس.

دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
MBC-F/IU/03/2013: دريوي سبب
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس

دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
1:00: دريوي سبب
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس

25 مئي 2013
06 جون 2013

دوسريون ۽ ان جي رٿابندي ۽ ڪتابي نوٽس ۽ ڪتابي نوٽس جي
دعا، درخواست.

(IUL)12/2013/1/1-FA-28: دريوي سبب

دريوي

دريوي سبب ڪتابي نوٽس.

دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
14 جون 2013: دريوي سبب
دريوي سبب ڪتابي نوٽس
19 جون 2013: دريوي سبب
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس

دريوي سبب ڪتابي نوٽس
(IUL)07/2013/1/1-FA-28: دريوي سبب
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
3313124: دريوي سبب

25 مئي 2013
06 جون 2013

دوسريون ۽ ان جي رٿابندي ۽ ڪتابي نوٽس ۽ ڪتابي نوٽس جي
دعا، درخواست.

(IUL)MISL004-A(I)2013/02: دريوي سبب

دريوي

دريوي سبب ڪتابي نوٽس
دريوي سبب ڪتابي نوٽس
10:00: دريوي سبب
14 جون 2013: دريوي سبب
14:00: دريوي سبب

25 مئي 2013
06 جون 2013

ලකුණු සහිත ලේඛන
 කාලය, ප්‍රමාණය

සංඛ්‍යා: 113-PRC/I-2013/15

අන්තර්ජාතික තරඟකරුන්ගේ කැඳවීම

විදේශීය මිලදුම්පත් සඳහා කැඳවීමේ කොටසක් ලෙසින් සලකා බැලීමට.

FPR-MEC/13/001

QTY	UNIT	DESCRIPTION	PART NO
12	NOS	TYRE, TUBELESS (BRIDGESTONE/YOKOHAMA)	18.00 X 33 / 36-40 PLY

MAKE: KALMAR
 SERIAL NO : A 11300149
 MODEL NO: DRF 450 – 75 S 5 X S.

අන්තර්ජාතික තරඟකරුන්ගේ කැඳවීම:

- ලකුණු සහිත ලේඛන (අන්තර්ජාතික මිලදුම්පත්) සඳහා

- ස.අ.අ. අතින්

- ස.අ.අ. අතින් අතින් සලකා බැලීමට සලකා බැලීමට.

සාපේක්ෂව 35%

සාපේක්ෂව 2% (අන්තර්ජාතික තරඟකරුන්ගේ කැඳවීමේ කොටසක් ලෙසින් සලකා බැලීමට)

අතින් තරඟකරුන්ගේ කැඳවීමට සලකා බැලීමට, අතින් තරඟකරුන්ගේ කැඳවීමට සලකා බැලීමට.

- ලකුණු සහිත ලේඛන (අන්තර්ජාතික)

- සාපේක්ෂව 35% (අන්තර්ජාතික තරඟකරුන්ගේ කැඳවීමට සලකා බැලීමට)

- අතින් තරඟකරුන්ගේ කැඳවීමට සලකා බැලීමට 30 (සාපේක්ෂව) ලකුණු සහිත ලේඛන.

- සාපේක්ෂව 50 (සාපේක්ෂව) ලකුණු

- ලකුණු සහිත ලේඛන (අන්තර්ජාතික තරඟකරුන්ගේ කැඳවීමට සලකා බැලීමට) සඳහා, අන්තර්ජාතික තරඟකරුන්ගේ කැඳවීමට සලකා බැලීමට.

- සාපේක්ෂව 35% (අන්තර්ජාතික තරඟකරුන්ගේ කැඳවීමට සලකා බැලීමට)

- කැඳවීම සඳහා අතින් තරඟකරුන්ගේ කැඳවීමට සලකා බැලීමට සලකා බැලීමට.

ලකුණු සහිත ලේඛන සඳහා ලකුණු සහිත ලේඛන සඳහා:

- අතින්: 80 ලකුණු

- ලකුණු සහිත ලේඛන: 15 ලකුණු

- සාපේක්ෂව: 5 ලකුණු

අන්තර්ජාතික තරඟකරුන්ගේ කැඳවීමට සලකා බැලීමට සලකා බැලීමට.

ලකුණු සහිත ලේඛන සඳහා ලකුණු සහිත ලේඛන සඳහා

Quotation validity: Quotation validity shall be minimum 50 days from the date of quotation opening.

Company details: Shall submit company profile, registration and contact details.

Important note: It is in MALDIVES PORTS LTD’s discretion to reject / cancel any quotation which does not fulfill or comply the above terms, at anytime during the quotation evaluation process.

If the offer is for an equivalent brand, shall submit sample when required.

Quotation Evaluation Criteria:

All quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

Price = 80 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 80]

Delivery Period= 15 pts [(shortest delivery period) / (Quoted Price) x 15]

Experience= 05 pts (shall submit reference letters of previous suppliers for similar work)

Additional (US\$ 25.00plus 4% quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments)

The quotation shall be submitted in sealed envelope and addressed as follows:

Procurement and Inventory Department

Maldives Ports Limited.

(Supply of spare parts)

Ref no: 113-PRC/I-2012/

Maldives Ports Ltd shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

All sealed quotations shall reach Maldives Ports Ltd head office on or before **Wednesday, 20th February 2013. 14:00 hrs.** Any quotation (s) received after this deadline shall be disqualified.

Quotation opening:

Quotation shall be open on **Wednesday, 20th February 2013. 14:00 hrs.** in Maldives Ports Ltd Head Office, in the presence of those parties or their representatives who wish to attend the session.

Further information:

Interested parties may obtain further information from the following address

Procurement and Inventory Department

Maldives Ports Ltd

Boduthakurufaanu Magu, Maafannu

Male' 20250

Republic of Maldives

Tel: +960 332 9339, Fax: +960 332 8441

Email: procurement@port.com.mv

މުވާދާ ފަންޖަރު ޖަލްޞާޔާ
ދަތުރު ޖަލްޞާޔާ

113-PRC/I-2013/16 : ސަރުކާރުގެ ނަންބަރު

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ޖަލްޞާޔާ

މި ޖަލްޞާޔާ ގައި ބަޔާންކޮށްފައިވާ ޖަލްޞާޔާ ގައި ބަޔާންކޮށްފައިވާ ޖަލްޞާޔާ

FPR-MEC/2013/002

QTY	UNIT	DESCRIPTION	PART NO
6	NOS	TYRE, TUBELESS	18.00 X 25 / 36-40 PLY

OUR REFERENCE NO : FPR-MEC/13/002

MAKE: KALMAR

SERIAL NO : T34113.0808

procurement@port-com.mv: 3329339 329 1434 2013 11

Maldives Ports Limited
11th February 2013
Ref No: 113-PRC/I-2013/16

ANNOUNCEMENT

Maldives ports limited request sealed quotations from interested and eligible parties for the following item.
FPR-MEC/2013/002

QTY	UNIT	DESCRIPTION	PART NO
1	NOS	TYRE, TUBELESS	PLY 40-36 / 25 X 18,00

OUR REFERENCE NO : FPR-MEC/13/002
MAKE: KALMAR
SERIAL NO : T34113.0808
MODEL NO: M-DRF 450 - 60S5K

Quotation shall indicate the following:

Price
Door Step Delivery Price

OR

CIF Male' Price

The following charges should apply for CIF Male' prices:

1. For custom duty (35% of CIF price)
 2. For clearing, handling & delivery to MALDIVES PORTS LIMITED site (2% of the highest quoted CIF price)
- Quotation shall indicate the unit price, total price for each item and total price of the each quotation.

Currency (If not stated, shall be assumed as Maldivian Rufiyaa)

Delivery period (In days) For CIF quoted quotations; additional 07 days shall be included for the clearing, handling and delivery to MALDIVES PORTS LTD site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

Technical specification (s) shall be completed to enable technical evaluation of the items (s) quoted.

Payment: 100% upon delivery within 30 working days.

Quotation validity: Quotation validity shall be minimum 50 days from the date of quotation opening.

Company details: Shall submit company profile, registration and contact details.

Important note: It is in MALDIVES PORTS LTD's discretion to reject / cancel any quotation which does not fulfill or comply the above terms, at anytime during the quotation evaluation process.

If the offer is for an equivalent brand, shall submit sample when required.

Quotation Evaluation Criteria:

All quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

Price = 80 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 80]

Delivery Period= 15 pts [(shortest delivery period) / (Quoted Price) x 15]

Experience= 05 pts (shall submit reference letters of previous suppliers for similar work)

Additional (US\$ 25.00plus 4% quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments)

The quotation shall be submitted in sealed envelope and addressed as follows:

Procurement and Inventory Department
Maldives Ports Limited.
(Supply of spare parts)
Ref no: 113-PRC/I-2012/

Maldives Ports Ltd shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations. All sealed quotations shall reach Maldives Ports Ltd head office on or before **Wednesday, 20th February 2013. 14:00 hrs.** Any quotation (s) received after this deadline shall be disqualified.

Quotation opening:

Quotation shall be open on **Wednesday, 20th February 2013. 14:00 hrs.**, in Maldives Ports Ltd Head Office, in the presence of those parties or their representatives who wish to attend the session.

Further information:

Interested parties may obtain further information from the following address

Procurement and Inventory Department
Maldives Ports Ltd
Boduthakurufaanu Magu, Maafannu
Male' 20250
Republic of Maldives
Tel: +960 332 9339, Fax: +960 332 8441
Email: procurement@port.com.mv

މުލިމިތަވުނު ވިދާޅުކަން ޖަލްސާއިން
ފުޅުވުމަށް ފަންޖު ދީފައިވާއިރު

113-PRC/I-2013/14 : ސަރުކާރުގެ ނަންބަރު

މި ނަންބަރުގައި ބަލާފައިވާ ދަތުރުތަކުގެ ދަށުން

ވަނަ ބައިގެ ތެޔޮ ޖެހުމަށް ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު ޖަލްސާއިން ބަލާފައިވާ ވަނަ ބައިގެ ތެޔޮ ޖެހުމަށް ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު.

FPR-MEC/13/003

QTY	UNIT	DESCRIPTION	PART NO
2	NOS	RADIATOR	T5393620

OUR REFERENCE NO : FPR-MEC /13/003
MAKE: SISU
SERIAL NO : 30516 & 30517
MODEL NO: TD 2512

މި ނަންބަރުގައި ބަލާފައިވާ ދަތުރުތަކުގެ ދަށުން

- ޤިސްމުގެ ތެޔޮ ޖެހުމަށް ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު (މި ނަންބަރުގައި ބަލާފައިވާ ވަނަ ބައިގެ ތެޔޮ ޖެހުމަށް ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު)
މަދުވާ ޕާޓްތަކުގެ ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު.

- ސަލާމަތް ދޭ ވަރުގެ ޕާޓްތަކުގެ ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު.

ސަލާމަތް ދޭ ވަރުގެ ޕާޓްތަކުގެ ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު ޖަލްސާއިން ބަލާފައިވާ ވަނަ ބައިގެ ތެޔޮ ޖެހުމަށް ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު.

ސަލާމަތް ދޭ ވަރުގެ ޕާޓްތަކުގެ ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު 35%

ސަލާމަތް ދޭ ވަރުގެ ޕާޓްތަކުގެ ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު (މި ނަންބަރުގައި ބަލާފައިވާ ވަނަ ބައިގެ ތެޔޮ ޖެހުމަށް ޖަލްސާއިން ފަންޖު ދީފައިވާއިރު)

2% ڊيڊ وائيٽ ۾ ڏيکاريندو.

اڻ ڄاتل ٿيڻ تي ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

- ۽ ڊيڊ وائيٽ ۾ ڏيکاريندو (ٽيڊنڊ).

- ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

- اڻ ڄاتل ٿيڻ تي ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي 30 (ٽيڊنڊ) ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي.

- ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي 50 (ٽيڊنڊ) ڏيکاريندو.

- ڊيڊ وائيٽ ۾ ڏيکاريندو (ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي).

ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

- ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

- ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي:

- اڻ ڄاتل ٿيڻ تي 80 ڊيڊ وائيٽ ۾ ڏيکاريندو.

- ۽ ڊيڊ وائيٽ ۾ ڏيکاريندو: 15 ڊيڊ وائيٽ ۾ ڏيکاريندو.

- ڊيڊ وائيٽ ۾ ڏيکاريندو: 5 ڊيڊ وائيٽ ۾ ڏيکاريندو.

اڻ ڄاتل ٿيڻ تي ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

۽ اڻ ڄاتل ٿيڻ تي ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

اڻ ڄاتل ٿيڻ تي ڊيڊ وائيٽ ۾ ڏيکاريندو:

۽ ڊيڊ وائيٽ ۾ ڏيکاريندو:

اڻ ڄاتل ٿيڻ تي ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي 20 ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي 14: 00 ڊيڊ وائيٽ ۾ ڏيکاريندو.

ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي 20 ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي 14: 00 ڊيڊ وائيٽ ۾ ڏيکاريندو.

اڻ ڄاتل ٿيڻ تي ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

سڄو:

- ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

- ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي.

ڊيڊ وائيٽ ۾ ڏيکاريندو، جيڪو اڻ ڄاتل ٿيڻ تي اڻ ڄاتل ٿيڻ تي: procurement@port.com.mv

۽ ڊيڊ وائيٽ ۾ ڏيکاريندو.

1 ڊيڊ وائيٽ ۾ ڏيکاريندو 1434

11 ڊيڊ وائيٽ ۾ ڏيکاريندو 2013

Maldives Ports Limited
11 February 2013
Ref No: 113-PRC/I-2013/14

ANNOUNCEMENT

Maldives ports limited request sealed quotations from interested and eligible parties for the following item.
FPR-MEC/13/003

QTY	UNIT	DESCRIPTION	PART NO
2	NOS	RADIATOR	T5393620

OUR REFERENCE NO : FPR-MEC /13/003

MAKE: SISU

SERIAL NO : 30516 & 30517

MODEL NO: TD 2512

Quotation shall indicate the following:

Price

Door Step Delivery Price

OR

CIF Male' Price

The following charges should apply for CIF Male' prices:

1. For custom duty (35% of CIF price)
 2. For clearing, handling & delivery to MALDIVES PORTS LIMITED site (2% of the highest quoted CIF price)
- Quotation shall indicate the unit price, total price for each item and total price of the each quotation.

Currency (If not stated, shall be assumed as Maldivian Rufiyaa)

Delivery period (In days) For CIF quoted quotations; additional 07 days shall be included for the clearing, handling and delivery to MALDIVES PORTS LTD site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

Technical specification (s) shall be completed to enable technical evaluation of the items (s) quoted.

Payment: 100% upon delivery within 30 working days.

Quotation validity: Quotation validity shall be minimum 50 days from the date of quotation opening.

Company details: Shall submit company profile, registration and contact details.

Important note: It is in MALDIVES PORTS LTD's discretion to reject / cancel any quotation which does not fulfill or comply the above terms, at anytime during the quotation evaluation process.

If the offer is for an equivalent brand, shall submit sample when required.

Quotation Evaluation Criteria:

All quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

Price = 80 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 80]

Delivery Period= 15 pts [(shortest delivery period) / (Quoted Price) x 15]

Experience= 05 pts (shall submit reference letters of previous suppliers for similar work)

Additional (US\$ 25.00plus 4% quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments)

The quotation shall be submitted in sealed envelope and addressed as follows:

Procurement and Inventory Department

Maldives Ports Limited.

(Supply of spare parts)

Ref no: 113-PRC/I-2012/

Maldives Ports Ltd shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

All sealed quotations shall reach Maldives Ports Ltd head office on or before **Wednesday, 20th February 2013. 14:00**

SERIAL NO: A 11300149 / A 11300158

MODEL NO: DRF 450-75 S 5 X S

Quotation shall indicate the following:

Price

Door Step Delivery Price

OR

CIF Male' Price

The following charges should apply for CIF Male' prices:

1. For custom duty (35% of CIF price)
 2. For clearing, handling & delivery to MALDIVES PORTS LIMITED site (2% of the highest quoted CIF price)
- Quotation shall indicate the unit price, total price for each item and total price of the each quotation.

Currency (If not stated, shall be assumed as Maldivian Rufiyaa)

Delivery period (In days) For CIF quoted quotations; additional 07 days shall be included for the clearing, handling and delivery to MALDIVES PORTS LTD site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

Technical specification (s) shall be completed to enable technical evaluation of the items (s) quoted.

Payment: 100% upon delivery within 30 working days.

Quotation validity: Quotation validity shall be minimum 50 days from the date of quotation opening.

Company details: Shall submit company profile, registration and contact details.

Important note: It is in MALDIVES PORTS LTD's discretion to reject / cancel any quotation which does not fulfill or comply the above terms, at anytime during the quotation evaluation process.

If the offer is for an equivalent brand, shall submit sample when required.

Quotation Evaluation Criteria:

All quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

Price = 80 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 80]

Delivery Period= 15 pts [(shortest delivery period) / (Quoted Price) x 15]

Experience= 05 pts (shall submit reference letters of previous suppliers for similar work)

Additional (US\$ 25.00plus 4% quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments)

The quotation shall be submitted in sealed envelope and addressed as follows:

Procurement and Inventory Department

Maldives Ports Limited.

(Supply of spare parts)

Ref no: 113-PRC/I-2012/

Maldives Ports Ltd shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

All sealed quotations shall reach Maldives Ports Ltd head office on or before **Wednesday, 20th February 2013. 14:00**

hrs.. Any quotation (s) received after this deadline shall be disqualified.

Quotation opening:

Quotation shall be open on **Wednesday, 20th February 2013. 14:00 hrs.**, in Maldives Ports Ltd Head Office, in the presence of those parties or their representatives who wish to attend the session.

Further information:

Interested parties may obtain further information from the following address

Procurement and Inventory Department

Maldives Ports Ltd

Boduthakurufaanu Magu, Maafannu

Male' 20250

Republic of Maldives

Tel: +960 332 9339,

Fax: +960 332 8441

Email: procurement@port.com.mv

අපේක්ෂා කෙරෙන තොරතුරු:

- පිරිසිදු අවිනිශ්චිතව දායක වීම.
- අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.
- අධිකාරීන්ගේ / නොදන්නා අයගේ නිකුත් කිරීමට අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.
- පිරිසිදු අවිනිශ්චිතව පිරිසිදු කිරීම.
- සියලුම මාදිලියුම් පිටපත් සපුරා ඇත.
- අවිනිශ්චිතව පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.
- අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.
- අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.
- අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.
- අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.

<p>අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.</p> <p>අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.</p> <p>අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.</p>	<p>අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.</p> <p>අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.</p> <p>අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.</p>
---	---

අපේක්ෂා කෙරෙන තොරතුරු:

50 කුපුරුම්	(ර) සේවකයා සඳහා වන
30 කුපුරුම්	(ඊ) සේවකයා සඳහා වන දායක:
05 කුපුරුම්	(ඊ) සේවකයා සඳහා වන දායක:
15 කුපුරුම්	(ඊ) සේවකයා සඳහා වන දායක:

අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.	අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.
අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.	අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.

විද්‍යා: procurement@mbc.mv | Email: procurement@mbc.mv

සියලුම තොරතුරු සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.

අධිකාරීන්ගේ පිළිගැනීම සඳහා අවශ්‍ය වන සියලුම පිටපත් සපුරා ඇත.

1. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 2. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 3. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡

4. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 5. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 6. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡

የጥያቄ ቁጥር: (IUL)167-I(PPU)/1/2013/02

የጥያቄ

7. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 8. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 9. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 10. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡

የጥያቄ ቁጥር	የጥያቄ ቀን	የጥያቄ ሰዓት	የጥያቄ ዓይነት
14	2013	14:00	የጥያቄ አቅርቦት
19	2013	14:00	የጥያቄ አቅርቦት

1434 የጥያቄ ቁጥር 25
 06 የጥያቄ ቁጥር 2013

11. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 12. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡

የጥያቄ ቁጥር: 171-IUL/(PU)FD/2013/32

የጥያቄ

የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡

13. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 14. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 15. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡
 16. የጥያቄ አቅርቦት ለማድረግ የሚያስፈልጉትን ሰነድ ይጠቅሙ፡

01 የጥያቄ ቁጥር 1434
 11 የጥያቄ ቁጥር 2013

ՆԱԴԻՐ ԿՐՏՈՒՄ

ՀՀ Կրթության և գիտության նախարարության կողմից
 05. Պրոֆեսոր, Կրթության

Սերտիֆիկատ: 21/0132/321-Ա

Պրոֆեսոր

Կրթության և գիտության նախարարության կողմից սահմանված կրթական ծրագրի և 2010 թվականի հունիսի 1-ին հաստատված կրթական ծրագրի համաձայն, ընդհանուր կրթության և գիտության ոլորտում և 05-րդ կրթական ծրագրի շրջանում կատարվող կրթության համակարգի մասին կրթության նախարարության կողմից կատարվող հետազոտությունները:

- 55% (համաձայն 2010 թվականի հունիսի 1-ին հաստատված կրթական ծրագրի)
- 35% (կրթության և գիտության նախարարության կողմից կատարվող հետազոտությունները, ընդհանուր կրթության և գիտության ոլորտում և 05-րդ կրթական ծրագրի շրջանում կատարվող կրթության համակարգի մասին կրթության նախարարության կողմից կատարվող հետազոտությունները)
- 10% (համաձայն 2010 թվականի հունիսի 1-ին հաստատված կրթական ծրագրի)

Կրթության և գիտության նախարարության կողմից սահմանված կրթական ծրագրի և 2013 թվականի հունիսի 1-ին հաստատված կրթական ծրագրի համաձայն, ընդհանուր կրթության և գիտության ոլորտում և 05-րդ կրթական ծրագրի շրջանում կատարվող կրթության համակարգի մասին կրթության նախարարության կողմից կատարվող հետազոտությունները:

23 Կրթության և գիտության նախարարության կողմից
 04 հունիսի 2013

ՀՀ Կրթության և գիտության նախարարության կողմից
 05. Պրոֆեսոր, Կրթության

Սերտիֆիկատ: (IUL)382-B/2013/05

Պրոֆեսոր

Կրթության և գիտության նախարարության կողմից սահմանված կրթական ծրագրի և 2013 թվականի հունիսի 1-ին հաստատված կրթական ծրագրի համաձայն, ընդհանուր կրթության և գիտության ոլորտում և 05-րդ կրթական ծրագրի շրջանում կատարվող կրթության համակարգի մասին կրթության նախարարության կողմից կատարվող հետազոտությունները:

2 (2013-07-14) 14:00 2013 20 14:00 2013 31

2013 14 14:00 2013 20 14:00 2013 31

2013 14 14:00 2013 20 14:00 2013 31

7605925, 9990543, 9990194, 6780038

2013 14 14:00 2013 20 14:00 2013 31

19 1434

2013 31

2013 07 13

2013 07 13 137-IU/CSD/2013/07

137-IU/CSD/2013/07

2013 07 13

2013 07 13 137-IU/CSD/2013/07

2013 07 13 137-IU/CSD/2013/07

2013 07 13 137-IU/CSD/2013/07

80%	1
10%	2
5%	3
5%	4

23 1434

04 2013

انواع خدمات

فردی و خانگی مصرف کنندگان

دسته بندی		نوع خدمات
Ex 1: مصرف کنندگان	01	دسته بندی 01: خدمات مصرف کنندگان
		دسته بندی 8835/- خدمات
		دسته بندی 2000/- خدمات
		دسته بندی 4000/- خدمات این دسته بندی خدمات مصرف کنندگان و سایر خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان را شامل می شود. دسته بندی 4000/- خدمات
		دسته بندی 8835/- خدمات مصرف کنندگان
		1. خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. 2. این دسته بندی خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. خدمات مصرف کنندگان.
		1. خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. 2. خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. 3. خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. 4. خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. 5. خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان.
		دسته بندی 8835/- خدمات مصرف کنندگان 1- این دسته بندی خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. 2- این دسته بندی خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. 3- این دسته بندی خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. 4- این دسته بندی خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. 5- این دسته بندی خدمات مصرف کنندگان در زمینه خدمات مصرف کنندگان و خدمات مصرف کنندگان. خدمات مصرف کنندگان (خدمات مصرف کنندگان)

1. מנהל תחנת המבחן ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.
2. מנהל תחנת המבחן ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.
3. מנהל תחנת המבחן ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.
4. מנהל תחנת המבחן ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.
5. מנהל תחנת המבחן ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.
6. מנהל תחנת המבחן ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.

ד"ר יואב גולן
ראש תחנת המבחן

מסמך המדיניות והתקנון של משרד החינוך, 3004344 , 3004345 , 3004373 אשר יוגשו לראשונה.

פגישה ראשונה: 15.05.2019

1. משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.
2. משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.
3. משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.
4. משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.

ד"ר יואב גולן

❖ משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.

❖ משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.

❖ משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.

❖ משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.

❖ משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.

❖ משרד החינוך ימשיך לנהל את תהליכי הערכת המבחן באופן שוטף ויבצע את כל המשימות המוטלות עליו.

مذکورہ ذیل مذکورہ ذیل	مذکورہ ذیل مذکورہ ذیل	مذکورہ ذیل مذکورہ ذیل	مذکورہ ذیل مذکورہ ذیل	مذکورہ ذیل مذکورہ ذیل	مذکورہ ذیل مذکورہ ذیل
2,500.00	5,610.00	<p>- چھ کپڑے کے لیے 2 ڈیزائن کے لیے رکاوٹوں اور چھ کپڑے کے لیے ڈیزائن کے لیے 2 ڈیزائن کے لیے میں فراہم کرنے کے لیے</p> <p>- چھ کپڑے کے لیے 2 ڈیزائن کے لیے رکاوٹوں اور رکاوٹوں کے لیے میں فراہم کرنے کے لیے ڈیزائن کے لیے، باہر کے لیے 2 ڈیزائن کے لیے فراہم کرنے کے لیے۔</p>	چھ کپڑے کے لیے 2 ڈیزائن کے لیے	MS1	ڈیزائن کے لیے مذکورہ ذیل کے لیے
2,500.00	6,295.00	<p>- چھ کپڑے کے لیے 3 ڈیزائن کے لیے رکاوٹوں اور چھ کپڑے کے لیے ڈیزائن کے لیے 2 ڈیزائن کے لیے میں فراہم کرنے کے لیے</p> <p>- چھ کپڑے کے لیے 3 ڈیزائن کے لیے مذکورہ ذیل کے لیے ڈیزائن کے لیے فراہم کرنے کے لیے ڈیزائن کے لیے، باہر کے لیے 2 ڈیزائن کے لیے فراہم کرنے کے لیے۔</p>	چھ کپڑے کے لیے 3 ڈیزائن کے لیے	MS2	ڈیزائن کے لیے مذکورہ ذیل کے لیے
2,500.00	7,035.00	<p>- چھ کپڑے کے لیے 4 ڈیزائن کے لیے رکاوٹوں اور چھ کپڑے کے لیے ڈیزائن کے لیے 2 ڈیزائن کے لیے میں فراہم کرنے کے لیے</p> <p>- چھ کپڑے کے لیے 4 ڈیزائن کے لیے مذکورہ ذیل کے لیے ڈیزائن کے لیے فراہم کرنے کے لیے ڈیزائن کے لیے، باہر کے لیے 2 ڈیزائن کے لیے فراہم کرنے کے لیے۔</p>	چھ کپڑے کے لیے 4 ڈیزائن کے لیے	MS3	ڈیزائن کے لیے مذکورہ ذیل کے لیے

ردیف	تعداد	واحد	شرح	واحد	تعداد	واحد
1000-00	2500-00	5610-00	<p>- ماشین برقی برای برش و تراشکاری در کارگاه</p> <p>تعداد: 2 دستگاه</p> <p>قیمت: 5610-00</p>	<p>ماشین برقی</p> <p>تعداد: 2 دستگاه</p>	MS1	<p>تجهیزات</p> <p>تعمیرات</p> <p>تعمیرات</p>
1000-00	2500-00	6295-00	<p>- ماشین برقی برای برش و تراشکاری در کارگاه</p> <p>تعداد: 3 دستگاه</p> <p>قیمت: 6295-00</p>	<p>ماشین برقی</p> <p>تعداد: 3 دستگاه</p>	MS2	<p>تجهیزات</p> <p>تعمیرات</p> <p>تعمیرات</p>
1000-00	2500-00	7035-00	<p>- ماشین برقی برای برش و تراشکاری در کارگاه</p> <p>تعداد: 4 دستگاه</p> <p>قیمت: 7035-00</p>	<p>ماشین برقی</p> <p>تعداد: 4 دستگاه</p>	MS3	<p>تجهیزات</p> <p>تعمیرات</p> <p>تعمیرات</p>
1000-00	2500-00	7875-00	<p>- ماشین برقی برای برش و تراشکاری در کارگاه</p> <p>تعداد: 5 دستگاه</p> <p>قیمت: 7875-00</p>	<p>ماشین برقی</p> <p>تعداد: 5 دستگاه</p>	MS4	<p>تجهیزات</p> <p>تعمیرات</p> <p>تعمیرات</p>

- **מסגרת תכנית הלימודים**
תוכנית הלימודים
(סיוע ללימודים)
מטרת התוכנית
התוכנית מיועדת ל
העובדים
במסגרת
תוכנית הלימודים
מסגרת תכנית הלימודים 2
תוכנית הלימודים

מטרת התוכנית

- תוכנית הלימודים תכלול את כל המידע הדרוש למטרת התוכנית.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים:
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.

מטרת התוכנית

- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.

מטרת התוכנית: תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.

מטרת התוכנית: תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.

מטרת התוכנית: תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.

- תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.
- מטרת התוכנית: תוכנית הלימודים תהיה ברורה ונגישה לכל העובדים.

26 מכתב הודעה 1434

07 תוכנית הלימודים 2013

දැනට සිදු වන්නේ:

1. දොරටු පිටුපසින් ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්
2. දොරටු පිටුපසින් ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්
3. දොරටු පිටුපසින් ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්
4. ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්
5. ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්

දැනට සිදු වන්නේ:

- සියලුම පුද්ගලයන් දොරටු පිටුපසින් ඇතුළු වීමේදී
- ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්

සියලුම පුද්ගලයන්:

- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)
- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)
- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)
- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)
- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)
- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)
- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)
- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)
- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)

දැනට සිදු වන්නේ:

- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)
- සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්)

සියලුම පුද්ගලයන්:

දැනට සිදු වන්නේ: 05 දින 2013 වසරේදී සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්) 03 වසරේදී සියලුම පුද්ගලයන්.

සියලුම පුද්ගලයන්:

19 වන දින 2013 වසරේදී සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්) 14:30 දී සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්) www.malecity.gov.mv වෙබ් අඩවියේ සියලුම පුද්ගලයන් (ඇතුළු වීමේදී සියලුම පුද්ගලයන්) 3323902 දුරකථන අංකය.

<p>2013 17 16:00</p>	<p>23 1434 04</p>
<p>2013 04</p>	<p>2013 04</p>
<p>2013 04</p>	<p>2013 04</p>

سربراہان: AA-2013/20 (A)

پروگرام

پروگرام کے تحت سکول

پروگرام کے تحت سکول	
ڈگری: 5 (پروگرام)	
01 (پروگرام)	
پروگرام کے تحت سکول	
13890.00 (پروگرام کے تحت سکول کے سربراہان کے)	
2000.00 (پروگرام کے تحت سکول کے سربراہان کے)	
5000.00 (پروگرام کے تحت سکول کے سربراہان کے)	
45%	
پروگرام	
پروگرام کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے	
1. ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے 10 ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے 4 (پروگرام کے تحت سکول کے سربراہان کے) پروگرام کے تحت سکول کے سربراہان کے	پروگرام کے تحت سکول کے سربراہان کے
2. ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے 9 ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے 6 (پروگرام کے تحت سکول کے سربراہان کے) پروگرام کے تحت سکول کے سربراہان کے	
3. ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے 8 ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے 7 (پروگرام کے تحت سکول کے سربراہان کے) پروگرام کے تحت سکول کے سربراہان کے	
4. ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے 50 ڈگری کے تحت سکول کے سربراہان کے	
5. ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے	
6. ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے	
7. ڈگری کے تحت سکول کے سربراہان کے پروگرام کے تحت سکول کے سربراہان کے	

<p>2013 04 23 1434</p>	<p>2013 04 23 1434</p>
<p>2013 04 23 1434</p>	<p>2013 04 23 1434</p>
<p>2013 04 23 1434</p>	<p>2013 04 23 1434</p>
<p>2013 04 23 1434</p>	<p>2013 04 23 1434</p>
<p>2013 04 23 1434</p>	<p>2013 04 23 1434</p>

<p>2013 17 16:00 16:00 16:00</p>	<p>16:00 16:00</p>
<p>17 16:00 16:00</p>	<p>16:00 16:00</p>
<p>www.elections.gov.mv</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	

<p>(A) AA-2013/18</p>	
<p>1434 23 04 2013</p>	
<p>www.elections.gov.mv</p>	
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>
<p>1434 23 04 2013</p>	<p>16:00 16:00</p>

1. At least a Bachelor's Degree or higher professional qualification, preferably in Engineering, Supplies Management/ Procurement, Management, Finance, Business or Commerce. Membership to a professional organization is an additional advantage.
2. Have at least a minimum of 3 years practical experience of working on competitive procurement processes for the procurement of goods, civil works, consultancies and non-consultancy services (required).
3. Knowledge and experience in national and/or international procurement processes (required).
4. Knowledge and practical experience with simple software applications (Word, Excel, PowerPoint, email, Internet) (required).
5. Experience in procurement management and should be able to prepare and monitor annual plans and elaborate suitable progress reports.
6. Should possess a pass in G.C.E. Ordinary Level English Language.
7. Experience in working on development project and knowledge of procurement operations of Government and/or Industrial enterprises would be a distinct advantage.

FINANCIAL MANAGEMENT SPECIALIST

Qualifications and Experience

The candidate should possess:

1. At least a Bachelor's Degree in Accounting, Finance or Financial Management from a recognized university or an adequate educational background along with minimum of 05 years experience in managing finance in World Bank funded projects.
2. Membership of a recognized professional accounting body is a distinct advantage.
3. Experienced in an international audit firm / donor funded projects with ability to manage project finances, prepare essential financial management reports.
4. Must be computer literate in the use of word processor, spreadsheets and any other applications.
5. Should possess a pass in G.C.E. Ordinary Level English Language.

PROJECT MANAGER

Required Qualifications and Experience

The candidate should possess:

1. At least a Master's Degree in Management, Public Administration, Planning, Economics, Education, or a relevant discipline.
2. Should possess a pass in Advanced Level English Language.
3. At least 5 years of experience in operations for complex projects.
4. Extensive experience in preparing work plans for projects.
5. Experience working with different government units and agencies, and familiarity with relevant government procedures and regulations.
6. Prior experience in World Bank funded projects will be an added advantage.

Duration of service

The selected candidates would work on a probationary period of three months. Thereafter, upon satisfactory performance the contract would be renewed for a period of one year. There will be an initial performance review after six months followed by an annual performance evaluation. The contract is renewable, subject to satisfactory performance, for duration of five years.

Terms of payment

The selected candidates will receive a monthly salary (all inclusive) of MVR 18,500.00 for each of the above positions.

Application

Interested Candidates must submit the following documents before 18th February 2013, 14:00hrs to Ministry of Education (8th floor), Velanage, Male', Maldives. Any applications after the deadline would not be accepted.

- (a) The letter of application for the interested position.

2008

GS66/IUL/2013/04

05

2008

2008	2008
2008	2008

2008	2008	2008	2008
MS 1	2008	2008	2008
MS 2	2008	2008	2008
MS 3	2008	2008	2008

-/2500	7875/-	<p>5 ئۆيلىرى ئىسپات 5 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p> <p>5 ئۆيلىرى ئىسپات 5 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p>	<p>5 ئۆيلىرى ئىسپات</p>	MS 4
-/2500	8835/-	<p>6 ئۆيلىرى ئىسپات 6 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p> <p>6 ئۆيلىرى ئىسپات 6 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p>	<p>6 ئۆيلىرى ئىسپات</p>	EX 1
-/2500	9890/-	<p>7 ئۆيلىرى ئىسپات 7 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p> <p>7 ئۆيلىرى ئىسپات 7 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p>	<p>7 ئۆيلىرى ئىسپات</p>	EX 2
-/2500	11065/-	<p>8 ئۆيلىرى ئىسپات 8 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p> <p>8 ئۆيلىرى ئىسپات 8 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p>	<p>8 ئۆيلىرى ئىسپات</p>	EX 3
-/2500	12400/-	<p>9 ئۆيلىرى ئىسپات 9 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p> <p>9 ئۆيلىرى ئىسپات 9 ئىسىمى رەقەمى، 2 ئۆيلىرى 2 ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى ئۆيلىرى.</p>	<p>9 ئۆيلىرى ئىسپات</p>	EX 4

21. **2013 (2013) 14:00** **21**
 ...
 ...
 ...

26 **2013**
 ...
 ...
 ...

26 **2013**
 ...

...
 ...

AS-A/IU/2013/20

...

...
 ...
 ...

...
 ...

...

...
 ...

دې کار په دې دوديزو طريقو په لاندې لاريزه شرايطو سره ترسره کېږي.

د دې کار دوديزو طريقو په لاندې لاريزه شرايطو سره ترسره کېږي: 3008736 نوټونه؛ 3313726 نوټونه؛

د دې کار په دوديزو طريقو سره ترسره کېږي.

نوټونه: د دې کار دوديزو طريقو په لاندې لاريزه شرايطو سره ترسره کېږي. د دې کار دوديزو طريقو په لاندې لاريزه شرايطو سره ترسره کېږي. 07 ترسره کېږي.

1 مخ پر مخ 1434

11 مخ پر مخ 2013

د دې کار په دوديزو طريقو سره ترسره کېږي. د دې کار په دوديزو طريقو سره ترسره کېږي.

سرچينه: (IUL)142-A4/1/2013/06

د دې کار

د دې کار په دوديزو طريقو

د دې کار په دوديزو طريقو	د دې کار په دوديزو طريقو
1 (نومبر)	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.
نومبر 2	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.
نومبر 2	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.
نومبر 2	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.
نومبر 2	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.
نومبر 2	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.
نومبر 2	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.
نومبر 2	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.
نومبر 2	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.
نومبر 2	د دې کار په دوديزو طريقو سره ترسره کېږي.

10

10

- 10
- 10
- 10
- 10

10

- 10
- 10
- 10

10

- 10
- 10

10

- 10
- 10
- 10
- 10

10

10

10

10

10

10

دريښورۍ د فوټو ډاټا ټولگه لاسليکولو چارو ته
د خوا چارواکي ته

Ref no: HDC(161)-A/IU/2013/9

نېټه: 11 فبروري 2013

د فوټو ډاټا لاسليکولو

د ډاټا: د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو د فوټو ډاټا لاسليکولو

1

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو 4300.00 څخه (د فوټو ډاټا لاسليکولو 8240.00 څخه وروسته)

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

د فوټو ډاټا لاسليکولو

تاریخ: 11 نوامبر 2013

شماره: (IUL)MUH-01/1/2013/11

دوره اولیٰ امتحان

پیشگی (تاریخ)

01

دوره اولیٰ امتحان

دعا

دکتر:

کتابخانه:

دوره اولیٰ امتحان تاریخ و دعا:

مترجم:

مترجم:

دکتر	مترجم	تاریخ و دعا	شماره	دکتر	مترجم
دکتر	مترجم	دکتر	مترجم	دکتر	مترجم
2500/-	5020/-	دوره اولیٰ امتحان تاریخ و دعا	1	2500/-	6295/-
	5610/-	دوره اولیٰ امتحان تاریخ و دعا	2		7035/-
		دوره اولیٰ امتحان تاریخ و دعا	3		
		دوره اولیٰ امتحان تاریخ و دعا	4		
		دوره اولیٰ امتحان تاریخ و دعا	5		

<p>175/- 2,500/-</p>	<p>2,500/-</p>
<p>40%</p>	<p>175/-</p>
<p>2,500/-</p>	<p>175/-</p>
<p>7,000/-</p>	<p>2,500/-</p>
<p>2,500/-</p>	<p>175/-</p>
<p>7,000/-</p>	<p>2,500/-</p>

10 (10) 10

10

16:00 2013 21

3322261, 3316577

www.mira.gov.mv info@mira.gov.mv
26 1434 07

11

(IUL)220-HRA/1/2013/11

12

13

<p>14</p>	<p>15</p>
<p>16</p>	<p>17</p>
<p>18</p>	<p>19</p>
<p>20</p>	<p>21</p>
<p>22</p>	<p>23</p>

	<p>سەرئەھم نازەرئەھم</p>
<p>تەبئەت</p>	<p>ئۆ.ئ.ئ. 2</p>
<p>ئاممىۋىيەت</p>	<p>ئاممىۋىيەت ئۆزگەرتىش 2.م.</p>
<p>تەبئەت</p>	<p>6295/- تەبئەت</p>
<p>سەھىيە ئۆزگەرتىش</p>	<p>2000/- تەبئەت</p>
<p>تەبئەت</p>	<p>ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش</p>
<p>تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش</p>	<p>ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش</p>
<p>تەبئەت ئۆزگەرتىش</p>	<p>01 (ئۆزگەرتىش)</p>
<p>تەبئەت</p>	<p>تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش</p> <p>1. تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش</p> <p>2. تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش</p> <p>3. تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش</p> <p>4. تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش</p> <p>5. تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش</p>
<p>تەبئەت ئۆزگەرتىش</p>	<ul style="list-style-type: none"> تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش تەبئەت ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش ئۆزگەرتىش

سرسره: 144-A/2013/74

المستند

دعوى: رقم جرسه المجلد رقم 1500 (المجلد رقم 1500-)

سرسره: GS3

المجلد رقم: 01

دعوى رقم 4465- (المجلد رقم 4465-)

دعوى:

4465- (المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500) (المجلد رقم 1500-)
المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)

المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)

دعوى رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)

المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)

1. المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
2. المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
3. المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
4. المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
5. المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
6. المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
7. المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
8. المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)
9. المجلد رقم 4465- وسره المجلد رقم 1500- / 1500 (المجلد رقم 1500-)

6. 2013 12 21 12:00 1434 24 2013 05

www.civilcourt.gov.mv

1434 24

2013 05

332 3931 330 2624

info@kooddoo.com.mv

KFM-I/2013/08

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

2013 05 24

අර් රාජකාරී වශයෙන්.

- ප්‍රතිශත 6% ප්‍රතිපාදන අයදුම් පිළිබඳව අදාළ වන නියමයන්.
- ප්‍රතිපාදන අයදුම් පිළිබඳව අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන්.
- ප්‍රතිපාදන අයදුම් පිළිබඳව අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන්.
- ප්‍රතිපාදන අයදුම් පිළිබඳව අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන්.
- ප්‍රතිපාදන අයදුම් පිළිබඳව අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන්.
- ප්‍රතිපාදන අයදුම් පිළිබඳව අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන්.
- ප්‍රතිපාදන අයදුම් පිළිබඳව අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන්.
- ප්‍රතිපාදන අයදුම් පිළිබඳව අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන් අතරින් අදාළ වන නියමයන්.

ප්‍රතිපාදන අයදුම් (ප)	කොටස	අර්ථ	ප්‍රතිපාදන අයදුම්
			100.00 ප්‍රතිපාදන අයදුම්.
15,790	00	ලාභී (Brand: LOLANE) :	60 5153
		- 04 ලාභී (ML 2700) 500 ග්‍රෑම් (Pkt X 01 Box 04)	
		- 26 ලාභී (ML 2700) 500 ග්‍රෑම් (Pkt X 01 Box 04)	
		- 06 ලාභී (ML 2700) 500 ග්‍රෑම් (Pkt X 01 Box 04)	
		- 08 ලාභී (ML 2500) 500 ග්‍රෑම් (Pkt X 01 Box 04)	
		- 01 ලාභී (Pkt X 1 Box 04) :	
		02 ලාභී (2700ML) (Pkt X 1 Box 04) :	
		02 ලාභී (ML 2700) 500 ග්‍රෑම් (Pkt X 1 Box 04) :	
194,112	87	ලාභී (WILLIE) 500 ග්‍රෑම් (06 Box X 20 Pack X 50g) X 01 Ctn	1366 5154
		2013 ලාභී (INKU 266 0643 / 40' HC) :	

د نړۍ وروستیو ورځو په ترڅ کې، 28 فبروري 2013 ز 13:00 ز نېټې په وروستیو ورځو کې
 په وروستیو ورځو کې د نړۍ وروستیو ورځو په ترڅ کې.

د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې 3014121، 3014114 نېټې د نړۍ وروستیو ورځو په ترڅ کې.

09 مه وروستیو ورځو 1434

21 فبروري 2013

د نړۍ وروستیو ورځو په ترڅ کې
 د نړۍ وروستیو ورځو په ترڅ کې

سرسره نېټه: (IUL)219-MS/1/2013/3

د نړۍ وروستیو ورځو

سرسره نېټه د نړۍ وروستیو ورځو په ترڅ کې

د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې
 د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې
 د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې
 د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې

#	د نړۍ وروستیو ورځو په ترڅ کې	د نړۍ وروستیو ورځو په ترڅ کې	د نړۍ وروستیو ورځو په ترڅ کې
1	سرسره نېټه د نړۍ وروستیو ورځو په ترڅ کې	21 فبروري 2013 ز 20:00	19 فبروري 2013 ز 15:00

د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې
 د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې
 د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې
 د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې د نړۍ وروستیو ورځو په ترڅ کې

26 مه وروستیو ورځو 1434

07 فبروري 2013

Ժամանակացույցի մասին, որը ներկայացված է
 ՀՀ Կոմիտեի կողմից

Տրամադրում: (IUL)141-NCGC/1/2013/36

Նշանակում

Ժամանակացույցի մասին նշանակում, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից
 ՀՀ Կոմիտեի կողմից նշանակված է ՀՀ Կոմիտեի կողմից նշանակված է ՀՀ Կոմիտեի կողմից
 ՀՀ Կոմիտեի կողմից նշանակված է ՀՀ Կոմիտեի կողմից նշանակված է ՀՀ Կոմիտեի կողմից

Օրը, ժամանակացույցի մասին նշանակում, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից
 15:00 և նախորդ ժամանակացույցի մասին նշանակում, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից
 Տեղեկությունները կարելի է գտնել www.mhrys.gov.mv և նախորդ ժամանակացույցի մասին նշանակում, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից

23 Կոմիտեի կողմից 1434
 04 Կոմիտեի կողմից 2013

Նշանակում

Ժամանակացույցի մասին նշանակում, որը ներկայացված է
 ՀՀ Կոմիտեի կողմից

Տրամադրում: BAM/IUL/2013/06

Նշանակում

12 օրը, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից 2013

12 օրը, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից 2013 թվականի 20-ից 30-ը ներկայացված է ՀՀ Կոմիտեի կողմից
 ՀՀ Կոմիտեի կողմից նշանակված է ՀՀ Կոմիտեի կողմից նշանակված է ՀՀ Կոմիտեի կողմից
 05 օրը, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից 14:00 և նախորդ ժամանակացույցի մասին նշանակում, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից

Օրը, ժամանակացույցի մասին նշանակում, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից
 14:00 և նախորդ ժամանակացույցի մասին նշանակում, որը ներկայացված է ՀՀ Կոմիտեի կողմից
 ՀՀ Կոմիտեի կողմից նշանակված է ՀՀ Կոմիտեի կողմից նշանակված է ՀՀ Կոմիտեի կողմից

04 Կոմիտեի կողմից 2013

